

## Lysosome: Structure and function.

## Introduction:-

- ⇒ கிடைவியல் குரி (1955) குறிப்பில் என்னை  
கல்வெட்டு திட்டங்களில் சொல்லப்படுவதையிருந்து.
- ⇒ அமைஷ் என்று திட்டங்களை ஏன் பயிர்களுக்கு மனுவர்தா.
- ⇒ கல்வெட்டு திட்டங்களை ஏன் பயிர்களுக்கு மனுவர்தா.
- ⇒ கல்வெட்டு திட்டங்களை ஏன் பயிர்களுக்கு மனுவர்தா.
- ⇒ பயிர்களுக்கு மனுவர்தா உலகம் பற்றி இருந்தா.



## Structure of Lysosomes.

(\*) Stonosaurus.

⇒ దీనిల్లో మరియు వ్యవస్థల్లో కొన్ని వచ్చే  
 ⇒ తిన్నదని - తామ్రాలు, లెంపులు, శ్రుత్యులు, అగ్నాలు,  
 గుణ్ణులులు మొదట ఏడిని ఈ ప్రధాన వస్తువులలో ఉన్న  
 గిఫ్టు పోస్ట్స్ లోనికి విప్పాలు.

\* 250 mm :-  $\Rightarrow$  25 mm 25mm 25mm 25mm

$\Rightarrow$  অগ্রহ্য কর্তৃপক্ষ আনন্দ.

\* கார்த்திகை புரோ! - ஒன்றாக இருப்பும் கார்த்திகை  
ஒன்றாக வாழவூ முய்யும் ஒன்றாக வாழவூ முய்யும்  
கட்டில்களே.

⇒ මෙයින්ස් සීංහල ප්‍රධාන ජිවෝමොර්ස් "තැන් මයේකු" (Pinocytosis) ක්‍රමයෙහි උග්‍ර ප්‍රතිඵලිත අංශ ප්‍රමාණය (1962) අයුත්තාවූයා.

Structure :- glycogen

$\Rightarrow$  மாண்பும் போது நிர்மலை பயிர்களை அடிக்கால விரும்புவது.

⇒ Imagenes de los errores.

⇒ මෙයින් සිංහල වැඩිගිණු සාර්ථක ප්‍රතිඵලි නොවේ.  
→ මෙයින් සිංහල වැඩිගිණු සාර්ථක ප්‍රතිඵලි නොවේ.

⇒ தீவிரமான வடிவங்கள் போதுமே இரண்டு முறைகளில் அடிக்கால நிலை நிறைவேண்டும் (இதைப் பொறுத்து) சிறப்பாக விடக்கூடியது.

⇒ මෙය සඳහා අවස්ථාව නිසු වීම සඳහා මෙය පෙන්වනු ලබයි  
මෙය නිසු වීම අවස්ථාව නිසු වීම සඳහා මෙය පෙන්වනු ලබයි.

$\Rightarrow$  one's going into something like a war or something like that.

⇒ මෙය සංස්කෘතියේ නිස්සුජවාදය, මැරෝගීන් ගෙවූ ඇති නිස්සුජවාදය, මැන්‍යුම් නිස්සුජවාදය ව්‍යුත් තුළ ඇති අවස්ථා ප්‍රතිඵලියා යුතු කළ යුතුයි.

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ



⇒ ఈ విషయానికి అడవికిని చూసాలి.

$\Rightarrow$  For any  $m \in \mathbb{N}$  there exists a unique  $n \in \mathbb{N}$  such that  $m = n^2$ .  
 $\Leftrightarrow$  Every  $n \in \mathbb{N}$  has a unique square root.

$\Rightarrow$  Dimensional "matters more in time" things grows.  
Function,

FUNCTION :- any block of program

$\Rightarrow$  మనసలు కొండల వద్ద ఉన్న ప్రాణీల విషయాలను అందించాలని అనుభవించాలని అనుభవించాలని.

1. මුත්‍රික ගති අනුබෝධ 2. මුත්‍රික තුන්තාව
  3. මුත්‍රික අනුබෝධ (Extra cellular digestion)
  4. මුත්‍රික අනුබෝධ (Cellular digestion)

## 1. oυνήσιμη οδοντοτεχνία:

$\Rightarrow$  2nd row contains all the 2nd row elements of matrix B.

$\Rightarrow$  Qb is infective. 24G survives in the lysosomes  
of the host cell and uses Golgi C phagocytosis to replicate  
itself inside the host cell.

$\Rightarrow$  അംഗങ്ങൾ മുമ്പ് എൻഡോഫാഗോസോമ (phagosome) എന്ന് വിളിക്കുന്നു.

⇒ முடிவாக பெய்துவரும் (digested Vacuity)  
⇒ அளவினால் அதன் நிலைமையின் குறை ஏது அளவிற்கு  
அதனைச் சொல்வது.

## 2. അന്തിമ പദ്ധതി :- (Intra cellular digestion)

- ⇒ അന്തിമ ഒരു അന്തിമ മാത്രം ഫലത്തിന് അന്തിമ പദ്ധതി എന്നിവയെന്ന്.
- ⇒ ഏഴാംഗി പ്രസ്തുതി മന്ത്രാലയത്തിൽ 1996, ദമ്പി,  
മുൻമന്ത്രി കെ. എ. കെ. കുമാർ (Catalytic) റഫ് 245  
ഉപഭോക്താവായ 244529.

## 3. അന്തിമ പദ്ധതി :- (Extra cellular digestion)

- ⇒ അന്തിമ ടൈപ് അന്തിമ പദ്ധതി അന്തിമ  
മാത്രം അന്തിമ പദ്ധതി എന്നിവയെ.
- ⇒ ഉച്ച വർഷാവി സ്ഥാപി ഓഫ് കെ. പി. കുമാർ എന്ന്  
അംഗീകാരി മന്ത്രാലയത്തിൽ അഭിപ്രായം ചെയ്യിരുന്നു.

## 4. അന്തിമ പദ്ധതി (Cellular digestion)

- ⇒ അപ്പിൾ കമ്പനിയിൽ അന്തിമ മാത്രം കുറി  
ക്കുന്ന അന്തിമ പദ്ധതിയെ.
- ⇒ അംഗീകാരി ടൈപ് അന്തിമ പദ്ധതി (പിംഗ്)  
ഡേൽഹി പ്രസ്തുതി മുൻമന്ത്രി അന്തിമ  
മാത്രം അന്തിമ പദ്ധതി അന്തിമ  
പദ്ധതി എന്നിവയെ.

## Mitochondria Structure and

### Controlled Breathing Function.

#### Introduction:-

- ⇒ മുളഞ്ഞുണ്ടാക്കാൻ കുറി കൊണ്ട് പുണ്ണി  
ബാബു അംഗീകാരി പ്രസ്തുതി മുൻമന്ത്രി 1890 ആശ്രിതം.
- ⇒ മുളഞ്ഞുണ്ടാക്കാൻ കുറി  
വിശദമായ ഒരു പ്രക്രിയ (Phase  
Contrast Microscope) കുറി ആശ്രിതം.
- ⇒ പ്രിംറ്റിംഗ് (ATP) പ്രസ്തുതി  
മുൻമന്ത്രി അഭിപ്രായം. പ്രസ്തുതി (സൗജന്യം)  
റഫ് കുറി ഓഫ് അഫീസിൽ 245.

#### Structure of Mitochondria:-


##### മൂലക ഫോലിയം :-

- ⇒ ഒരു ഏറ്റവും അടിക്കാറിയ ലോറു ഫോലിയം.
- ⇒ അന്തിമ പദ്ധതിയും ഒരു പ്രസ്തുതി പ്രസ്തുതിയും, കുറി കൊണ്ട് അന്തിമ പദ്ധതിയും  
പ്രസ്തുതി, കുറി കൊണ്ട് അന്തിമ പദ്ധതി  
വും ആശ്രിതം.
- ⇒ മുളഞ്ഞുണ്ടാക്കാൻ കുറി ആശ്രിതം.
- ⇒ മുളഞ്ഞുണ്ടാക്കാൻ കുറി ആശ്രിതം.

#### മൂലക ഫോലിയം :-

- ⇒ മുളഞ്ഞുണ്ടാക്കാൻ കുറി ആശ്രിതം  
പ്രസ്തുതി ഓഫ് "പ്രസ്തുതി" പ്രസ്തുതി.

$\Rightarrow$  1. Parmanon Bazin 2 in Loyang, Orissa & Orissa  
- Wari gram 214 (Bir) Chingayi 256.  
"Tunis 2m" Chingayi.



ପ୍ରକାଶିତ

⇒ மாலை கிழமையில் உற்புத்துவம் அம்பின்செப்டிள்கிங்  
→ மனதை குடிசையிலேயே அம்பின்செப்டிள்கிங்.

## Поміжнаукою. Зміни:


$\Rightarrow$  For minimum loss profit margin should be 25%.

⇒ ඉන්දායිපුරුම සංඛ්‍යාව 50,000 මත් නො පෙන්වනු ලබයි  
මෙයින් මූලික ගෝන්ජීරිස.

$\Rightarrow$  3-10 minutes  $\approx$  0.2-1% conversion of polymer

$\Rightarrow$  ග්‍රැන්ඩ් සුවිෂ්ට ප්‍රිමා මෙහෙයුම් මෙන්ම නිවේදන මෘදුකාංග නිසුරු කළ ඇති තුළ.

⇒ କଣ୍ଠର ପାତାଙ୍କ ହିଁ କମର ଅନ୍ଧରେ ଦେଖିଲାମ ଏହାରେ କିମ୍ବା



## Summary

⇒ පොන්ගල් සංස්කෘතිය මූල්‍ය ප්‍රමාණ ප්‍රමාණවලු  
නිශ්චාල්‍ය.

$\Rightarrow$  Dimension equivalent  $65A' - 75A'$  quibus.

$\Rightarrow$  2nizgy bygy unzni suni 1332m  
915m.

⇒ මෙහි නිකුත්ත තුළම් සිංහල ප්‍රතිච්‍රියාව නිශ්චිත කිරීමේ  
සුදු දීමි යනු ලබයි නැම්, මෙම අනුග්‍රහ නිස්සාධා නොවා.

## Function:

$\Rightarrow$  one C-C bond is formed. 1.  $\text{H}_2\text{O}_2$  is oxidized (oxidation)  
 2. oxygen in  $\text{C}_2\text{H}_4$  is dehydrogenated 3.  $\text{H}_2\text{O}_2$  is reduced to water  
 Enzyme:  $\text{H}_2\text{O}_2$  disproportionates into water and oxygen

$\Rightarrow$  only one minimum  $\Rightarrow$  only one global minimum  
of many alternatives. Every method.

1. පිටත තෙවුනු 2. සාර්ථක 3. සාර්ථක  
හිංසා ප්‍රතිඵලිතයි.

### ④ Ribosomal Types! -

- ⇒ මෙම මූලික යුතුම් (Svedberg unit): ribosomes  
සෑම දීප්‍ර තැක්සේමෘන් නිව්‍යාස්‍ය ගැනීමෙන්.  
⇒ S. පෙන් පාන් ප්‍රතිඵලිතයි.  
⇒ S යුතු Svedberg unit ප්‍රතිඵලිතයි.  
⇒ මෙම මූලික (Centrifuge) පාන් මෙහෙයු  
යිතියි.  
⇒ (හුළු ඔබුද්) Sedimentation Coefficient මිල  
සිංච්‍රීන මූලික යුතු ප්‍රතිඵලිතයි.  
⇒ මෙම මූලික තැක්සේමෘන් යුතුයි.  
⇒ මෙම මූලික තැක්සේමෘන් යුතුයි.

### ⑤ Ultra structure of Ribosome and functional

#### Chemical Composition and Function

- ⇒ මෙම මූලික තැක්සේමෘන් නිව්‍යාස්‍ය නිව්‍යාස්‍යයි.
- ⇒ මෙම මූලික තැක්සේමෘන් නිව්‍යාස්‍ය නිව්‍යාස්‍යයි.
- ⇒ Protein synthesis යුතු දෙවන මූලික තැක්සේමෘන්.
- \*  $16S \text{ RNA } 0.6 \mu \text{m}$  &  $23S \text{ RNA } 0.12 \mu \text{m}$  නිව්‍යාස්‍ය නිව්‍යාස්‍ය.
- \* 60% RRNA 40%, 40% 4.5S RNA නිව්‍යාස්‍ය.



- ⇒ මෙම මූලික තැක්සේමෘන් නිව්‍යාස්‍ය නිව්‍යාස්‍ය නිව්‍යාස්‍ය නිව්‍යාස්‍ය.

### ⑥ Chemical Composition! -

- ⇒ RNA නිව්‍යාස්‍ය, protein නිව්‍යාස්‍ය,  
23S & 16S RNA නිව්‍යාස්‍ය.
- ⇒ DNA නිව්‍යාස්‍ය නිව්‍යාස්‍ය.
- ⇒ 23S & 16S RNA නිව්‍යාස්‍ය නිව්‍යාස්‍ය.
- ⇒ RNA & protein (ribonucleic) නිව්‍යාස්‍ය නිව්‍යාස්‍ය.

## Unit 1

## Ultrastructure and functions of Nucleus and Nucleolus.

## Nucleus :-

\* 24-56 මින්ද තුන්නියා යින් පිළිව තුන් තුන් නො.  
 ⇒ තුන්නි තුන්සි 1700 එක සංස්කීර්ණ ගැනීම  
 මෙහෙරුවේ එක මාන්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරී.

- $\Rightarrow$  ~~Am~~  $\rightarrow$  ~~Am~~ (interphase)  
 $\Rightarrow$   $2n$   $\rightarrow$   $4n$  (dividing phase)  $\rightarrow$   $2n$   
 Longest time.


## ગુણવત્તા:

- ⇒ a language or a language.  
 ⇒ The same words  
 ⇒ The same words  
 ⇒ The same words  
 ⇒ The same words  
 ⇒ The same words.

Temp:

- ⇒ 2-2G ප්‍රමාණයෙහි සැපිනෙහි එහිවිස අඩුවුව නොවේ.
  - ⇒ ④ ප්‍රමාණයෙහි වෙශය මෙහිදී 2-2G යුතු නොවේ.

\*२८ वडे राज्यालयातील -



- $\Rightarrow$  2L-26 ~~Hemis~~, S22410, L2-262410, one specimen  
Lanthanum.

$\Rightarrow$  Bifidum sp. (Karyo theca) one specimen  
L2-262410 one specimen Lanthanum Lanthanum minima

$\Rightarrow$  Otolithum sp. one specimen L2-26 were some  
2 mm.

$\Rightarrow$  Dryads 70-80' by 10 m.

$\Rightarrow$  20m by 20-30 dry Mesophytic species  
domestic flora.

$\Rightarrow$  100-350 A' 2/2nd fl. Lanthanum, Lanthanum,

⇒ 2-4G අතින් 300-1000 Å පිළිගෙන වන  
ජාතික අංශය.

⇒ ප්‍රධාන මූල්‍ය ප්‍රතිඵලි ප්‍රතිඵලි නම්.

### Function:-

1. 2-4G සුදු ප්‍රතිඵලි ප්‍රතිඵලි මූල්‍ය ප්‍රතිඵලි  
- ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි  
- ප්‍රතිඵලි.
2. RNA මුද්‍රා හෝ ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි  
ව්‍යවස්ථා.
3. 2-4G ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි.

### Nucleolus:- 2-4G ප්‍රතිඵලි:-

⇒ 2-4G ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි, මුද්‍රා ප්‍රතිඵලි  
ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි.

⇒ ∴ ප්‍රතිඵලි ප්‍රතිඵලි 1974 ප්‍රතිඵලි.

### 4-5 ප්‍රතිඵලි:-

⇒ මුද්‍රා ප්‍රතිඵලි, ප්‍රතිඵලි ප්‍රතිඵලි.

⇒ මුද්‍රා ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි, ප්‍රතිඵලි ප්‍රතිඵලි  
ප්‍රතිඵලි ප්‍රතිඵලි.

⇒ ප්‍රතිඵලි ප්‍රතිඵලි.

### i) ප්‍රතිඵලි ප්‍රතිඵලි (plasmalemma):-

⇒ 2-4G ප්‍රතිඵලි ප්‍රතිඵලි

⇒ ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි.

⇒ ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි.


### ii) ප්‍රතිඵලි (Karyoplasm):-

⇒ ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි

⇒ ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි.

⇒ 2-4G ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි.

### තොටී ප්‍රතිඵලි:-



### 1. ප්‍රතිඵලි:-

⇒ 2-4G ප්‍රතිඵලි ප්‍රතිඵලි 31-100 Å ප්‍රතිඵලි

⇒ මුද්‍රා ප්‍රතිඵලි.

⇒ 2-4G ප්‍රතිඵලි ප්‍රතිඵලි.

⇒ ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි. (Nucleoplasm)

### 2. ප්‍රතිඵලි:-

⇒ 150 Å ප්‍රතිඵලි ප්‍රතිඵලි

⇒ RNA දැඩනා ආක්‍රිත්.

⇒ හැමටෝ තුළුණු.

3. හැකුවීම් තුළුණු නො-

⇒ ඔම්බු දෙකිනේ තුළුණු යොග්.

⇒ එකඟ ප්‍රාන්සි තුළුණු ආක්‍රිත් නොමැති.

Function: -

1. 70 - 90% උග්‍ර අංශ තුළුණු විශ්වාසී.

2. අංශාත්මක, තුළුණු රාමා උග්‍ර ආක්‍රිත්.

3. RNA ලැබු තුළුණු නොමැති.

\* Giant chromosomes -

⇒ නුත්‍ය ප්‍රාන්සි තුළුණු තුළුණු පෙනෙනු ඇති.

⇒ එම මිශ්චි නුත්‍ය තුළුණු පෙනෙනු ඇති.

⇒ පෙනෙනු ඇති ආක්‍රිත්.

\* Gonochromes ප්‍රාන්සි ආක්‍රිත්.

1. ප්‍රාන්සි ප්‍රාන්සි පෙනෙනු  
(Lamp brush chromosomes)

2. මාන්‍යා ප්‍රාන්සි ප්‍රාන්සි.  
(Polytene chromosomes)

1. Lamp brush chromosomes -

⇒ 1982 අන්ත්‍රී තුළුණු පෙනෙනු ඇති.

⇒ නුත්‍ය ප්‍රාන්සි තුළුණු 1952 ප්‍රාපිතියෙනු.

⇒ පෙනෙනු ඇති මිශ්චි, පෙනෙනු ඇති මිශ්චි තුළුණු (Oocytes) තුළුණු ප්‍රාන්සි ප්‍රාන්සි පෙනෙනු ඇති.

⇒ එම ප්‍රාන්සි මිශ්චි නොමැති.

⇒ මිශ්චි මිශ්චි ආක්‍රිත්.

⇒ චැස්මාලු ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි.

⇒ චැස්මාලු තුළුණු ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි.

⇒ 1 මිශ්චි ප්‍රාන්සි ප්‍රාන්සි.


⇒ සිංහ මිශ්චි DNA තුළුණු.

⇒ RNA අන්ත්‍රී ආක්‍රිත්.

⇒ මාන්‍යා ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි (Balbiani rings) තුළුණු.

⇒ ලො ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි.

⇒ ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි ප්‍රාන්සි.



2. କ୍ରୋମସେଟ୍ ପରେଗଲେଣେଶ୍ଵର ; - Polytene chromosome,

⇒ କ୍ରୋମସେଟ୍ ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ 18 ପାଇଁ  
ଅନ୍ତର୍ବିଜ୍ଞାନକାରୀ ଅନ୍ତର୍ବିଜ୍ଞାନକାରୀ 18 ପାଇଁ

⇒ କ୍ରୋମସେଟ୍ ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପରେଗଲେଣେଶ୍ଵର  
⇒ ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପରେଗଲେଣେଶ୍ଵର

\* ମହିଳା ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପାଇଁ ଉଦ୍‌ଦେଶ୍ୟ, ଫିଲ୍ଡ୍,  
+ ଅନ୍ତର୍ବିଜ୍ଞାନ କାରୀ ଅନ୍ତର୍ବିଜ୍ଞାନ କାରୀ,  
\* ମହିଳା ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପାଇଁ ଉଦ୍‌ଦେଶ୍ୟ, ଫିଲ୍ଡ୍,  
ଏଥରନ୍ତି, ଲାର୍କ୍ଷୀନ୍, ଲାର୍କ୍ଷୀପୁରୀ ପାଇଁ ଉଦ୍‌ଦେଶ୍ୟ, ଫିଲ୍ଡ୍.

⇒ ① ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପାଇଁ ଉଦ୍‌ଦେଶ୍ୟ  
ଫିଲ୍ଡ୍.

⇒ ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପାଇଁ ଉଦ୍‌ଦେଶ୍ୟ  
ଫିଲ୍ଡ୍.


⇒ ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପାଇଁ ଉଦ୍‌ଦେଶ୍ୟ  
ଫିଲ୍ଡ୍ "ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍" ପାଇଁ.

⇒ ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପାଇଁ ଉଦ୍‌ଦେଶ୍ୟ  
ଫିଲ୍ଡ୍ "ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍" ପାଇଁ.

⇒ ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପାଇଁ ଉଦ୍‌ଦେଶ୍ୟ  
ଫିଲ୍ଡ୍.

⇒ 0.05 ପାଇଁ 0.5 ମିଲିମିଟର କ୍ରୋମସେଟ୍ ପାଇଁ  
(1962) ପରେଗଲେଣେଶ୍ଵର.

⇒ ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍ ପାଇଁ ପରେଗଲେଣେଶ୍ଵର  
ଲୋଫିନ୍ (Puff) ପରେଗଲେଣେଶ୍ଵର କ୍ରୋମସେଟ୍.



⇒ சுமார் 10000 மேற்கொண்டுள்ள பிரபுவின் வாழ்வில் நிதியால் அதன் முக்கியமான அடிப்படையாக இருக்கிறது. ஆகவே முடிவு போன்றதைக் கொண்டு அதன் முக்கிய அம்மைதியை உருவாக்கி வெளியிட்டுள்ளது.